

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය

කොළඹ

පුවත්පත් නිවේදනය

දකුණට නව දුම්රියක්

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සි. සන්ධු මැතිතුමා විසින් මරදාන දුම්රිය ස්ථානයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන “දක්ෂිණ නගාරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය” අද දින සමාරම්භ කෙරිණ. ගරු අමාත්‍යතුමා සහ මහ කොමසාරිස්තුමා මෙම දුම්රියෙන් මරදාන සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ගමන් කළහ.

ඉන්දියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම “දක්ෂිණ නගාරාන්තර ශීඝ්‍ර රගාමී දුම්රිය” ඉන්දීය ණය අධාර යටතේ M/S RITES Ltd සමාගම විසින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. මගීන් සඳහා ඉහළම තත්වයේ සුව පහසුකම් වලින් සමන්විත මෙම දුම්රිය මගීන්ට වේගවත් සහ සුවපහසු ගමනාගමන අත්දැකීමක් ලබා දෙනු ඇත. දුම්රිය එංජිම සහ සමප්‍රේෂණ පද්ධතිය නවතම තාක්ෂණයට අනුව නිපදවා ඇති අතර එයට අවශ්‍ය කෙරෙන්නේ අවම නඩත්තුවකි. එසේම මෙම දුම්රිය දූවිලි සහ ශබ්දය පාලනය අතින්ද ඉහළ මට්ටමක පවතී. ගමන අතරතුර තොරතුරු සහ දැනුම ලබා දෙන පද්ධතියකින්ද GPS පදනම කරගත් මගී තොරතුරු පද්ධතියකින්ද මෙම දුම්රිය සමන්විත වේ. වායු සමීකරණය කළ මැදිරි සමපූර්ණයෙන්ම කරකැවිය හැකි ආසන වලින් සමන්විත වේ. එසේම, මෙම දුම්රිය විදුරු

පතුලක් සහිත, ඇලුමිනියම් වලින් නිපදවන ලද ගමන්මල රාක්ක වලින්ද සමන්විත වේ.

2017 මාර්තු මාසයේදී ඉන්දියාවේ M/S RITES Ltd සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අතර අත්සන් තැබුණු ගිවිසුමට අනුව එම දුම්රිය (DMU) හයම ශ්‍රී ලංකාවට ලබා දී ඇත. මෙයට අමතරව ණය ආධාර යටතේ ඉන්දියාව පසුගිය මාස 10 තුළ දුම්රිය 5 ක් සහ වැගන් 15 ක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. තවත් දුම්රිය 5 ක් සහ වැගන් 35 ක් ඉන්දියාව විසින් නුදුරේදීම ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත. ඉන්දියාව මේ දක්වා ශ්‍රී ලංකා දුම්රිය ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.3 ක් පමණ වටිනා ණය ආධාර ලබා දී ඇත.

ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයමපති මහතා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී. ප්‍රනාන්දු මහතා සහ RITES Ltd හි සාමාන්‍යාධිකාරී ජී. ඒ. ජිලානි මහතා ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ
2019 සැප්තැම්බර් 24